



H 32875 - 5,000 (2009/04) P

ශ්‍රී ලංකා රජයේ පුද්ගල ලේඛන කොට්ඨාසය

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

අංකය
ල.න.
No.

Registration B I
(High Reg. P & S.C.)
12/78

2912



ලියාපදිංචි කිරීමේ කොට්ඨාස (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

ලියාපදිංචි කොට්ඨාසය } කොට්ඨාසය } කැගල්ල නගරය
பெரும் பகுதி } பிரிவு }
District } Division

1. ලපන් දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth	08 2009 (දෙසැම්බර් මාසය) පුදුමනර අවුරුදු කැගල්ල	
2. නම பெயர் Name	නිරෝෂි සුනිසා ජයති රත්නසිරි	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	නිරෝෂි සුනිසා රත්නසිරි
	ලපන් දිනය பிறந்த திகதி date of birth	1970. 07. 28
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	කුරුමුල්ල, මොණරාගල
	ජාතිය ¹ சாதி ² race ²	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	කමල්ල සුනිසා ජයති රත්නසිරි
	ලපන් දිනය பிறந்த திகதி date of birth	1970. 06. 08
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	කුරුමුල්ල, මොණරාගල
	ජාතිය ¹ சாதி ² race ²	සිංහල
වයස வயது age	අවුරුදු 01 මාස 02	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விවාහයේ යෙදී තිබූහද ? Were parents married ?	ඔව්	
7. පුත්‍රයා ලපන්ගේ ශ්‍රී ලංකාවේ නම් ¹ பாட்டன் இலங்கைப்பிற பிறந்தாள் ஆய் If grandfather born in Sri Lanka ²	සම්පූර්ණ නම முழுப் பெயர் his full name	නිරෝෂි සුනිසා
	ලපන් වර්ෂය பிறந்த ஆண்டு his year of birth	1928
	ලපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කුරුමුල්ල, මොණරාගල

¹ කාන්තා පුත්‍රයාගේ මව්පියන්ගේ ලියාපදිංචි ලේඛනය.

<p>8. පියා ශ්‍රී ලංකාවේ හෝදෙසීද මී මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මී මුත්තාගේ 'තපස්පාත්' ලියවීමේදී පිහිටි නාමය පිළිබඳව විමර්ශනය කිරීමේදී 'If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த ஆகடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p>එයා ශ්‍රී ලංකාවේ උපන්නේ</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කටයුතු විස්තරයක් ද යන්න තසමාලාභීන්ගේ முழுப் பெயரும் வசதியிடமும், என்ன முறைமையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>	<p>කවිසාධිත උපාලි චන්දිනා නො: 29, බැලිවත්ත පාර, සිලිගම, කලුතල</p>	
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන තසමාලාභීන්ගේ සකසන ලද අත්සන Informant's signature</p>	<p>18 වත්තිය ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන මහ ලියාපදිංචි කරන ලදී</p>	
<p>11. පියාපදිංචි කරන දිනය පරිශ්‍රය කෙරෙහි දිනය Date of registration</p>	<p>මේ සමඟ (පැදිගෙන ගමන) දැනුවත් කරන බව දැන</p>	
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පරිශ්‍රකාරීන්ගේ සකසන ලද අත්සන Registrar's signature</p>	<p>සමස්ත සම්පූර්ණ විස්තරයක්</p>	
<p>13. පියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් සිටි නම වෙනුවට අර්ථයක් යොදන ලද නම පරිශ්‍රය කෙරෙහි පරිශ්‍රය කිරීමේදී පිහිටි නම Name inserted or substituted after registration</p>	<p>නමක් අදාළ නොවේ</p>	
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර සපුරා ඇති පුද්ගලයන්ගේ නම හා ඊටම දැනුම් දුන්නේ කවරෙකු විසින්ද යන්න පරිශ්‍රය කෙරෙහි පරිශ්‍රය කිරීමේදී පිහිටි නම හා ඊටම දැනුම් දුන්නේ කවරෙකු විසින්ද යන්න Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>නමක් අදාළ නොවේ</p>	
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිනපත්‍රයේ රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් කැනගේ අත්සන පරිශ්‍රය කෙරෙහි පරිශ්‍රය කිරීමේදී පිහිටි නම හා ඊටම දැනුම් දුන්නේ කවරෙකු විසින්ද යන්න Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>නමක් අදාළ නොවේ</p>	

A 1180

ලේඛන පත්‍ර අංකය හා දිනය..... 2014/31/31

සාකච්චා දිනපත්‍රයේ..... 6 වැනි දින

ප්‍රාදේශීය ලේඛන කාර්යාලයේ තැන්පත් කර ඇති
උපත/මරණ/විවාහ ලේඛනයන්හි පරිලෝකනයක
කරන ලද පිටපතක් බව සහතික කරමි.

අතිරේක දිනපත්‍ර රෙජිස්ට්‍රාර්

ප්‍රාදේශීය ලේඛන කාර්යාලය

කොළඹ.

2014/31/31..... දින

ආර්. ඩී. මැ. ප්‍රියදර්ශනී
අතිරේක දිනපත්‍ර රෙජිස්ට්‍රාර් (වැ.ම)
ප්‍රාදේශීය ලේඛන කාර්යාලය,
රඹුන්න.